

රුහුණ වියෙනවිද්‍යාලය
2015/2016 ගාසේතුවේදී (සාමාන්‍ය) උපාධි - 1000 ස්ථලය
දෙවන සමාසික පරීක්ෂණය - 2017 මාර්තු

SUP 12513 - හාජා කුසලතා වර්ධනය

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

(නොපැහැදිලි අත්අකුරුවලට ලකුණු අඩු කෙරේ.)

ಕಾಲ್ಯಾಣ : ಅಷ್ಟು 03 ದಿ.

01. (அ) வர்தமானதே ஹவித வන சீங்கல் அக்ஷர மாலை அனுபிலிவெளின் நிவரடி வ லீயா எக்வன்ன.

(ஆ) ஜூதன சீங்கல் அக்ஷர மாலை சீவர, ரத்பன் சீர்வா அனுவ வரதிகரணய கரன்ன.

(இ) சீங்கல் அக்ஷரவில் சேங்காசேங்க ஹெட்ய பூஹெட்லீ கொவ சேங்காக்ஷர லீயா எக்வன்ன.

02. (அ) ஒவ விஷந் ரவித ருநீல்யக் விஷ்விளூலகீய ருவஞாகாரயே டி ஢ாரவ விசின்னே யூகீ சிலகா லீ சூல்ஹா ஆவார்ய மன்வில்ய வெத ஓர்திபன் கேரேந ஆருவனா பதுயக் கூக்கீ கரன்ன.

(ஆ) தம ரமேஷி பூச்சுக்காலய சூல்ஹா பொத்பன் அவங்க வெற பவசமின் அதிமத சீவீலிஞ சுவி஦ிநாயக் வெத யோழி கேரேந லிபியக் கூக்கான்ன.

(இ) அ.பொ.ச. (சுமாநா பேல்) ரத்திநய விழய பலமூவர அக்மன் கீஸ்த் சூல்ஹா பூவைத்வென பூநரிக்கை பாய்மாலாவக்கு அங்க வ பூவத்பன் டூந்விமக் நிர்மாணய கரன்ன.

03. (அ) பகுத டூக்குவென வுவா நிவரடி அக்ஷர வினாய்க்கூ சுகித வ நூவத லியன்ன.

වලාකුල	උපස්ථිමබක	සිංහාවාරය
නිස්කාසන	සිගුගාමී	ස්ථිරායනය
අදිස්ථානය	නිසන්ධි	අසුරනාය
නිෂ්කර්ෂනය	විරැජ්තිපිය	දේශාබ්ධෝගය
පාණානීඩුන	නය්දාවනෙශේ	අඩංගවනය
කොටටාප	සමාර්ථකය	උද්සේශානය
ස්ථිර්ෂය	විදිවිදාන	අභිඛමනය
මිත්‍යාදාජ්ධී	ආකර්ෂනීය	සූකෝච්චාරණය

(ආ) පහත සඳහන් වවන අකාරාදී පිළිවෙළට සකස් කොට නැවත ලියන්න.

විගණකාධිපති	වෛත්‍යාය
නායායාචාර්ය	ගොඩමුහුද්
දිව්‍යාභරණ	අදාශයමාන
නොකාපාලක	බේදනීය
වන්දකින්නර	විදෙශ්දය
වෛත්‍යාධික	නොජ්කුම්‍ය
අවලොස	දුෂ්ප්‍රතිපත්ති
කයෝර	විදුෂත්
විද්‍යාලයාධිපති	ගොරවෝපාධිය
දිව්‍යාක්ෂර	ගැහෝපකරණ
වන්දුගුහණය	ඒරාඡ්ච්චකය
දුෂ්පේෂණය	සංශ්චාරය

04. (ආ) පහත සඳහන් වාක්‍යවල සඳහා තැන් ඇතොත් නිදාස් කොට ලියන්න.

- මම පත්තියට සහභාගි නො වී යහළවේ සමහ විනෝද වෙත් සි අම්මා සැක කරයි.
- ඔබලා සියල්ලේ ම නියමිත වේලාවට පැමිණිය යුතු ය.
- මම ද යහළවේ ද නුඩිලා ද විහාගයට සාර්ථක ව මුහුණු දෙන්නෙමු.
- ක්‍රිඩකයේ ජයග්‍රහණය ලබනවා දැක නරඹන්නන් අත්පොලයන් දුන් හ.

(ආ) වරහන් තුළ ඇති වවන අතුරෙන් නිවැරදි වවනය තෝරා පහත සඳහන් වාක්‍ය සම්පූර්ණ කර නැවත ලියන්න.

- දක්ෂ (ගුරුවරයෙක්/ගුරුවරයකු) වූ ඔහු අද්‍යාත්‍යන් ද්‍යුම්‍යන් බවට පත් කළේ ය.
- ලොව සුපතළ (ලේඛිකාවක/ලේඛිකාවක්) විසින් එම ග්‍රන්ථ කිහිපය රවනා කරන ලදී.
- සිංහලයේ (සියල්ලන් ම/සියල්ලේ ම) බොඳ්ධයේ නො වෙති.
- මහ රජාණෝ ඇමතිවරුන් සමහ සහාගර්හයට (පිවිසියේ ය./පිවිසියේ ය.)

(ඇ) පහත දැක්වෙන කර්තාකාරක වාක්‍ය කර්මකාරකයට හරවන්න.

- සංවිධායකයේ උත්කර්ෂවත් ආකාරයෙන් තරගය පැවැත්වූ හ.
- ඇඟායේ කිහිපදෙනෙක් උත්සවයේ දී සම්මාන දිනා ගත් හ.
- මම දිනාපතා පැය කිහිපයක් ව්‍යායාම කරමි.
- නරඹන්නේ ජයග්‍රහකයන් හරසින් පිළිගත් හ.

05. (ඇ) සම්මත සිංහල කමිටු එරකාව (1968) අනුව පහත ජේදයෙහි පද බෙදා නැවත දියන්න.

“ඒම්අනුව පාලි බෝධිවංශයෙහි පැනෙන දුරවෛශේද පද 205 කට පරිකථා සැපයීමේ ධර්මප්‍රදීපිකාවෙහි ආරම්මණය වේ. එමත් ම කෘතියෙහි අවසානයෙහි සඳහන් “ගුරුල්ගේම්න් විසින් කරනලද ධර්මප්‍රදීපිකා නම් මහාබෝධිවංශ පරිකථා නිම්” යන ගදුර කාණ්ඩයෙන්ද කෘතියෙහි කරන ගුරුල්ගේම් තැමුණ්තකු බව අනාවරණය වේ. කෘතියෙහි ආකෘතිය පරිකථාවක් වූවද එය ව්‍යාඝ්‍යානයක් වශයෙන්ද කියවිය තැකිබව ආනන්ද කුලසුරිය මහතාගේ මතයයි. මෙයින් මෙම කෘතිය පරිකථාවක් සේම ව්‍යාඝ්‍යානයක් ඇසුරෙන් ද ග්‍රාහකයා ට රසවිදිය තැකිය. තත්කාලීන සමාජ ව්‍යසරියට අනුකූලව ගුරුල්ගේම්න්ගේ මුළු ග්‍රාහකයා කවරේක් වූයේද යන්න කෘතියෙහි සමාරම්භයෙහිම දක්නට ලැබෙන ගදුර කාණ්ඩයින් ප්‍රකට්හන වේ. කතුවරයා කෘතියෙහි යම් යම්තැන්හි මිශ්‍ර සිංහල භාෂාවක් අනුගමනය කළද නො වියත් ජනයා සඳහා කෘතියෙහි සමස්ත ඉඩ කඩ වෙන් කිරීමට අමතක කර තැත්.”

- (ආ) සිංහල ලේඛන රීතියට (1989) අනුව පහත වාක්‍යයන්හි පද බෙදා නැවත ලියන්න.

 - i. දේ ලක්ෂ භත් දහසක් පමණ උද්‍යෝගකයේ ඇමරිකානු ජනාධිපති දිවුරුම දීමට එරෙහි ව තැන තැන කළහ කළහ.
 - ii. එරඹු මල් වලට බණිරුන් නො පැමිණෙන බව ජන කවියක සඳහන්වේ.
 - iii. මම රුපවාහිනිය දෙස බල බලා කුම කාවෙමි.
 - iv. අම්මා ත් තාත්ත්ව ත් නො දැකීම ඇයගේ වේදනාව වැඩිවිමට ප්‍රධාන හේතුවක් විය.
 - v. කිසිකෙනෙක් දේශනායට නොපැමිණියහ.
 - vi. ඇය උණු උණුවේ ගෙනා තේ කොජ්පය කටින් පිළි පසෙකින් තැබුවා ය.
 - vii. මිනිසුන්ගේ හිත් වල කළ ගොඳට වඩා නො ගොඳ ඉතිරි වේ.
 - viii. මල්ලි සි මම සි වැස්සේ තෙමෙමින් නැවුවෙමු.

06. ජීව දත්ත පත්‍රිකාවක් සැකසීමේ දී තොරතුරු සංචාරක කළ යුතු ආකාරය නිදසුන් දක්වමින් පැහැදිලි කරන්න.

07. “සිංහල භාෂාවෙහි උක්ත - අනුක්ත හේදය පැහැදිලි ව හඳුනා ගත තැක්කේ ඇතැම පද වර්ග කෙරෙන් පමණි.” මේ ප්‍රකාශයට පක්ෂ ව හෝ විපක්ෂ ව හෝ ඔබේ අදහස් දක්වන්න.

08. ගාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දක්වීමේ ක්‍රමවේද පිළිබඳ විකාගෝ ගෞලිය (Chicago style) නිදසුන් සහිත ව පැහැදිලි කරන්න.

(සිම පිළිතුරකට ම ලක්ෂණ 12 බැහිනි.)

(@)(@)(@)(@)(@)(@)(@)(@)(@)